


11 වසර

මලල ක්‍රිඩා ඉසවි පිළිබඳව දැනුවත්
වෙමු.....



මලළ ක්‍රීඩා ඉසැව් වර්ගිකරණය



කිල්පිය කුම.....

පිළිගත් නීතිරිති වලට අනුකූලව කිසියම් ක්‍රියාකාරකමක් එලදායීව හා කර්යාක්ෂමව ඉටු කිරීම සඳහා හාවිතා කරනු ලබන කුමවේදය මේ නමින් හැඳින්වේ.

මලල ක්‍රිඩා ඉසවිවල සියලුම තරග
කිල්පිය කුම පහතින් දැක්වේ

තරග ඇවිධීම

- පාදවල ක්‍රියාකාරීත්වය (leg Movement)
- අත්වල ක්‍රියාකාරීත්වය (Arm Action)
- උකුල් ක්‍රියාකාරීත්වය (Hip Action)



පාදවල ක්‍රියාකාරීත්වය

- පසු පස පාදයෙන් තල්පුවක් ඇති කිරීම.
- විළුණ → පාද කොට්ට → පා ඇඟිලි ලෙස පතුල පොලොවේ ස්පර්ශ වීම.
- සැහැල්පු ලෙස පැනීමකින් තොරව තොරව පා තුළීම.




අත්වල ක්‍රියාකාරීත්වයට

- උරහිස් ලිහිල් ව තබා ගැනීම.
- වැළමිට අංශක 90 ක කෝණයකින් සිටින සේ තබා ගැනීම.
- අත් ස්වභාවිකව පැදිවීම .



උකුල් ක්‍රියාකාරීත්වයට

- උකුල් සන්ධියේ ඉහළට හා පහළට මාරුවෙන් මාරුවට වලනයක් ඇති වන සේ ඇවිදීම.



කෙරි දුර බාවනයේ ශේෂීය ක්‍රමය

පාදවල ක්‍රියාකාරීක්වය

- ආරම්භය ඉතා වේගවත් බැවින් ගේරය ඉදිරියට තැකැළුව පවතියි. පසුව ක්‍රමයෙන් ගේරය සඳහු වේ.
- තරග අවසානයේ දී වේගවත් බව මදක් අඩු වන අතර, කදා ඉදිරියට තැකැළු වේ.
- දිගු දුර බාවනයේ දීට වඩා දණහිස එසවීම වැඩි ය. බාවන පියවර අතර පරතරය දිගු වේ.



අත්වල ක්‍රියාකාරීත්වයට

- දැක් උරහිස් වටා 90° ට පමණ ඉදිරියට හා පසු පසට වලනය වේ.

උකුල ක්‍රියාකාරීත්වයට

- පාදය උකුල් අක්ෂය වටා වක්ෂීයව වලනය වේ.



මැදි දුර / දිග දුර බාවනයේ ගිල්පිය කුමය

පාදවල ක්‍රියාකාරිත්වය

- ගරීරයේ ඉහළ කොටස සංස්ක්‍රිත තබා ගෙන දිවීම සිදු කරයි. අවසානයේ වේගවත් වීමත් සමඟ ගරීරය ඉදිරියට තැම් පවති. පියවර අතර දුර කෙටි වේ. එමෙන් ම දණ නිස එසවීම මද වශයෙන් සිදු වේ.

අත්වල ක්‍රියාකාරිත්වයට

- අත්වල වලන කෙටි දුර දිවීම මෙන් වේගවත්ව සිදු නොවේ.



ලිංග සන්ධියේ ක්‍රියාකාරීත්වයට

- පාදයේ උකුල් වටා වලනය වේ. සිරුර ලිහිල්ව හා රද්මයට ක්‍රියා කරයි.



කඩුල මතින් දිවීමේ ශිල්පීය ක්‍රමය.....

කඩුල මතින් දිවීමේ ශිල්පීය ක්‍රමයේ ප්‍රධාන අවස්ථා දෙකකි.

1. කඩුල්ල තරණය කිරීම
2. කඩුල අතර දිවීම


කඩුල්ල තරණය කිරීම



නික්මීම → ← කඩුල්ල තරණය → ← පතිත වීම →

2. කඩුලු අතර දිවීම

- මීටර් 100, මීටර් 110 කඩුලු මතින් දිවීම සඳහා ආරම්භක ප්‍රවරුවේ සිට පළමු කඩුල්ලටපියවර අටකින් ලගා විය යුතු ය.
- ර්ලග කඩුලු වලට පියවර තුනකින් ලගා විය යුතුය.



සහාය දිවිමේ ශිල්පිය ක්‍රමය.....

සහාය දිවිමේ දී යොදා

ගන්නා යූත්‍රී පුවමාරු ශිල්පිය ක්‍රම දෙකකි.

දෑගුණ මාරු ක්‍රමය

යූත්‍රීය දෙස බලමින්
(මීටර් 400 × 4)

අදෑගුණ මාරු ක්‍රමය

යූත්‍රීය දෙස නොබලමින්
(මීටර් 100 × 4)


මෙම ක්‍රම දෙකටම යූත්‍රීය ලබා ගැනීමේදී
හාවිතා කළ හැකි ආකාර දෙකකි.

- 1) දෑගුණ මාරු ක්‍රමය
- 2) අදෑගුණ මාරු ක්‍රමය


- උඩු අත් තෝ යටි අත් ක්‍රමය
- උඩු අත් තෝ යටි අත් ක්‍රමය



→ උපු අත් ක්‍රමය



← යටි අත් ක්‍රමය



ය්‍රෝටිය ලබා ගන්නා ක්‍රීඩකයා තම සිරුරේ කුමන අතින් ද යන්න මත පදනම්ව ය්‍රෝටි මාරුව වර්ග කල හැකිය.

1. ඇතුළත මාරුව - (Insied pass)

ය්‍රෝටිය ලබා ගන්නා ක්‍රීඩකයා තම වමතින් (ධාවන පථයට සාපේක්ෂව ඇතුළු අතින්) ය්‍රෝටිය ලබා ගනී. ය්‍රෝටිය රැගෙන එන ක්‍රීඩකයා දකුණුතින් එය රැගෙන එයි.



2. පිටත මාරුව - (Outside pass)

ය්‍රෝටිය ලබා ගන්නා ක්‍රීඩකයා තම දකුණුතින් (ධාවන පථයට සාපේශක්ව පිටත අතින්) ය්‍රෝටිය ලබා ගනී. ය්‍රෝටිය රැගෙන එන ක්‍රීඩකයා වමතින් එය රැගෙන එයි.




3. මිං මාරුව - (Mixed pass)

- 1) පලමු ධාවකයා දකුණු අතින් ගෙන දෙවන ධාවකයාගේ වමතට යූධීය ලබා දීම. (ඇතුළත මාරුව)
- 2) දෙවන ධාවකයා වමතින් ගෙන තුන්වන ධාවකයාට දකුණු අතට යූධීය ලබා දෙයි. (පිටත මාරුව)
- 3) තුන්වන ධාවකයා දකුණු අතින් ගෙන සිව්වුන්නට වම් අතට ලබා දෙයි. (ඇතුළත මාරුව)

දදා-

පලමු → වම + දකුණු → දකුනේන් + වමට → වමෙන් + දකුණුට





මිශ්‍ර ක්‍රිංචි මී 100x4 සහය කරග
වලට වඩාත් යෝග්‍ය වන්නේ ඉහත රැජය කුලින් මයාව
පැහැදිලි වේ.




දර පැනීමේ කිල්පිය ක්‍රමය.....


1. එල්ලෙන ක්‍රමය (Hang technique)
2. පාවෙන ක්‍රමය (Sail technique)
3. ගුවනත පා මාරු කිරීමේ ක්‍රමය (Hitch-Kick technique)

කිල්පිය ක්‍රම ගොඩනැගි ඇත්තේ ස්විචකයා තම සිරුර ගුවනේදී හසුරවා ගන්නා ආකාර අනුවයි.


1. එල්ලෙන ක්‍රමය



2. පාවතෙන ක්‍රමය



3. ගුවනක පා මාරු කිරීමේ ක්‍රමය



අවතිරෙන බාධනය

ඉපිලිම

ගුවනගත විම

පනින විම



ලය පැනීමේ ශිල්පීය තුමෙ.....

ලය පැනීමේ හරස් දණ්ඩ කරණයේදී ගෙරිය පිහිටන ආකාරය අනුව ක්‍රිඩකයන් යොදා ගන්නා ශිල්පීය ක්‍රම 5ක් ඇතු.

1. කතුරු පිමිම (Scissor jump)
2. පෙරදිග පිමිම (Eastern cut off)
3. බටහිර පිමිම (Western roll)
4. ස්ට්‍රැංඩල් පිමිම (Straddle)
5. පොස්බර් උලෝජ ක්‍රමය (Fosbury flop)

මෙම ඉසවිවලද ශිල්පීය ක්‍රම ගොඩනැගි ඇත්තේ ක්‍රිඩකයා පියාසරික අවධියේදී තම සිරුර ගුවනේදී හසුරවා ගන්නා ආකාරය අනුවයි.






(കളരු පිම්ම)





(පෙරදිග පිම්ම)





(බටහිර පිම්ම)





(ස්ටූඩිල් පිම්ම)






(පොස්බරි ජ්‍යෙෂ්ඨ ක්‍රමය)



පොසබරි ජලයෝජ ක්‍රමය




තුන් පිමිම ගිල්පිය කුමය.....

තුන්පිමිම පැනීමේදී අවකිරණ දාවනයෙන් පසු ඉපිලිම සිදුකල පාදයෙන් ම (Hop) දෙවන ඉපිලිම ද (Step) සිදු කල යුතුය. තෙවන ඉපිලිම ර්ට විරැද්ධ පාදයේ විය යුතුය. අවසානයේ පතිත වීම පාද දෙකෙන්ම කල යුතුය.

ලදා:-


- දකුණු → දකුණු → වම → පතිත වීම
(Hop) (Step) (Jump)
- වම → වම → දකුණු → පතිත වීම
(Hop) (Step) (Jump)



යගුලිය දැකීම ශිල්පීය ක්‍රමය.....


- යගුලිය දැකීමේ ශිල්පීය ක්‍රම දෙකකි.
 1. පෙරණි බුයන් ක්‍රමය - රේඛිය ක්‍රමය (Linear technique)
 2. කරකුවී විසි කිරීමේ ක්‍රමය - හුමණ ක්‍රමය (Rotational technique)

1. පෙරණි බුයන් ක්‍රමය



කවපෙන්න විසි කිරීමේ ශිල්පීය තුම.....

කරකුවී විසි කිරීමේ ශිල්පීය තුමය



ආරම්භක
ඉරියවිට

හුමණ අවස්ථාව

ජව ඉරියවිට

මුදා හැරීම

පශ්චාත්
ඉරියවිට

විසි කිරීමේ ඉරියවි අවස්ථා
රූප වල විසිර තිබුණුද සියලු අවධි ක්‍රියාත්මක විය
යුත්තේ කවය තුළදී පමණි.



හෙල්ල විසි කිරීමේ ගිල්පිය කුම.....

පියවර 03 කුමයට අනුව හෙල්ල විසිකිරීම


විසිකිරීම් අවධි යටතේ හෙල්ල පිටු පසාට ඇදීමත් සමග හරස් අතට පා තබමින් පියවර 03 ගෙන හෙල්ල මුදා හැරීම නිසා මෙම කුයට යෙදී ඇත.




ඒ ඒ මලෙ ක්‍රිඩා ඉසවිවල ශිල්පීය ක්‍රම පුහුණුව සඳහා යොදා
ගත හැකි සරල ක්‍රියාකාරකම් අන්‍යාස :-

තරග ඇවිදීම

- සංස්‍රේ රේබාවක දෙපස පාද තබමින් වේගය අඩු වැඩි කරමින්
ඇවිදීම.





- අගල් 5ක් පමණ රේඛාවක් මත පාද තබමින් ඇවිධීම හා එම රේඛාව මත විකර්ණව පාද තබමින් ඇවිධීම.
- හැකි තරම් උකුල් සංයියේ ක්‍රියාකාරීත්වයට ගැලපෙන අයුරින් දැක්, කද හා පාද තබමින් ඇවිධීම.



සියලුම ධාවන අභ්‍යාස වලින් ඉටුවන කාර්යයන්:-

1. අත් භා පාද නිවැරදි වලන ඔස්සේ බලය ලබා ගැනීම.
2. ධාවන පියවරක නිවැරදි වලන ව්‍යුහය භා රද්මය ලබා ගැනීම.
3. ධාවනයේ දී නිවැරදි ව කද කොටස තබා ගැනීම.
4. ස්නායු භා ජේං සමායෝජනය කිරීම.
5. ධාවනයට අදාළ වන ජේං භා සන්ධි කාර්යක්ෂම කිරීම.
6. වේගය දියුණු කිරීම.
7. ගාර්ඩක යෝග්‍යතාව වර්ධනය කිරීම.




ධාවන අභ්‍යාස:-

Running - A

- ආධාරක පාදයේ පතුල සම්පූර්ණයෙන් පොලොව හා ස්පර්ශව පවතී.
- විරැද්ධ පාදයේ කළවා පොලොවට සමාන්තරව වන සේ දණ්ඩියෙන් නමා ඉහළට ඔසවයි.
- ඒ අතර ආධාරකය පාදයේ යටි පතුල පාද කොට්ට හා ඇගිලි තුවු දක්වා ඔසවමින් ඉදිරියට තල්පු කරයි.
- අත් වැළම්මෙන් අංශක 90° ක් නැමී, දාවනයේ දී ක්‍රියා කරන ආකාරයට ඉදිරියට හා පසු පසට ගමන් කරයි..






(Running – A)



Running - B

- ආධාරක පාදය හොඳින් දිග හැරී පවතී.
- විරැද්ධ පාදය ද්‍රූණහිසේන් අංගක 90° ක් තමා පොලොවට සමාන්තර වන සේ ඔසවයි.
- ද්‍රූණහිස ඉහළට ඔසවා රිද්මයානුකූල ව පාද මාරුවෙන් මාරුවට ඉදිරියට ගමන් කරයි.
- වැළම්මෙන් අංගක 90° ක් නැමී බාවනයේ දී ක්‍රියා කරන ආකාරයට අත් ඉදිරියට හා පසු පසට ගමන් කරයි.






(Running – B)



Running - C

- අංශක 90° ක් වැළමිවෙන් නවා ධාවනයේදී මෙන් අත් ක්‍රියා කරන ආකාරයට ඉදිරියට හා පසුපසට ගමන් කරයි.
- මාරුවෙන් මාරුවට පාද දෙක ම දැණුහිසෙන් නමා කට්ටම් ප්‍රදේශයේ යට කොටසට පහර දෙමින් ඉදිරියට ධාවනය කෙරේ.
- මෙසේ මාරුවෙන් මාරුවට පාද ඔසවා දිගටම ධාවනය කෙරේ.





(Running – C)



Ankling - පාදයේ කොට්ටා (Ball) කොටස පොලොවේ ස්පර්ශ කරමින් ඉතා ලැඟ අඩු තබමින් වේගයෙන් ඇවිදීම.



Skiping A - එක් පාදයක් පොලොව දිගේ අදිමින් (skip) (පාද මාරුවෙන් මාරුවට) වේගයෙන් ඉදිරියට යාම.




Skiping B - එක් පාදයක් පොලොවේ අදිමින් ද අතෙක් පාදය වක්‍රීයව වන ආකාරයට දිග හරිමින් ද ඉදිරියට යාම.





Bounding - ආධාරක පාදය පොලොව මත තෙරපුමක් ඇති කර පාදය දණහිසින් නමා පාද ඇතින් තබා පැන පැන යාම.





විම පාන්ටිල සිප සංයුත්වව දැරීම

පිළුහස බලා බිම පාන්ටිල සිප
සංයුත්වව දැරීම



විම වැකිර සිප සංයුත්වව දැරීම





කඩුප පැන දිවිම සඳහා අභ්‍යාස:-



පිටියේ සීමා කරන ලද පෙදෙසක් තුළ තබා ඇති කාචි බෝචි පෙට්ටි වැනි උස් අඩු බාධක මතින් වරින් වර පනිමින් නිදහසේ දුවන්න.


රැපයේ පරිදි
පොලොව මත පරතර
සලකුණු කරන්න. 6m හෝ
7m පරතරය පියවර තුනකින්
ධාවනයේ යෙදෙන්න. 1.5m
පරතරය මතින් පැන යන්න.







ඉහත ආකාරයට ම කෙටි පරතර මධ්‍යයේ කුඩා
බාධක තබා ක්‍රියාකාරකම සිදු කරන්න.






සහය දීම යෝගා අභ්‍යාස:-




ಡ್ರಪ್‌ನೈಟ್






තුන් පිම්ම පැනීම

- පොලොව මත සිලකුණු කරඅැති පෙදේස් අතර පියවර තබමින් කුන්දුව - පියවර -පැනීම යන පැනීම අනුපිළිවෙළ පවත්වා ගනීමින් ඉදිරියට පැන පැන යාම.




- රුපය 5.4.3 හි දැක්වෙන ආකාරයට පොලාව මත සලකුණු කළ රේඛා රාමුවක් හාවිත කර ගනීමින්, කෙටි අවත්තීර්ණ බාවනයකින් පසුව කුන්දුව, පියවර සහ කෙටි පැනීම වශයෙන් පැනීම සිදු කිරීම.




දිසැපුනීම

පොස්බර් ප්ලෝප් ක්‍රමය


- 4 ඉලක්කම් හැඩයට පිටියේ සලකුණු කර ඇති මාර්ගයක් ඔස්සේ දිවීම එක් වෙත්තයක් සම්පූර්ණ කර ඊළග වෙත්තයට ඇතුළු වීමක් සමග වේගය වැඩි කිරීම හා වෙත්තයෙන් හාගයක් ගමන් කළ පසු වේගය අඩු කිරීම.



- වක්‍රාකාර මාර්ගයක් ඔස්සේ ධාවනය කර අවසානයේදී සිරස්ව තික්මීම.




- උස පැනීමේ මෙටරයකට පිටුපස හරවා ඊට ආසන්න ව ක්‍රිඩකයා සිට ගැනීම. දෙපයින් නික්මීමක් කර ඉහළට හා පිටුපසට පැන මෙටරය මත පතිත වීම. හරස් දණ්ඩක් රහිතව හා සහිතව මෙම ක්‍රියාකාරකමෙහි තිරත විය හැකි ය.




යගුලිය දැමීම

☞ යගුලිය අතට හුරු කරගැනීමේ ක්‍රියාකාරකම්.....

- යගුලිය සිරුර ඉදිරියෙන් අතින් අතට මාරු කිරීම.
- යගුලිය අතින් අතට මාරු කරමින් සිරුර වටා කරකැවීම.
- යගුලිය තනි අතින් අල්වා ගෙන කිහිප වරක් ඉහළට හා පහළට ගෙන ඒම.



- යුගලිය ඉදරියට ۶۷මීම.




කව පෙත්ත විසිකිරීම

☞ කව පෙත්ත අතට ඩුරු කරගැනීමේ ක්‍රියාකාරකම්.....

1) කවපෙත්ත අල්වා ගන්නා ආකාරය.




2) දැඩි ඇගිල්ලෙන් මුදා හැරෙන පරිදි කවපෙත්ත පොලොව දිගේ පෙරීම.



3) උක්ත කුමයටම කවපෙන්ත ගුවනට මුදා හැරීම.

4) වම් පාදය ඉදිරියෙන් තබා සිට ගෙන සිට කවපෙන්ත හෝ වළල්ල ඉදිරියට මුදා හැරීම.



5) ජව ඉරියවිටේ සිට කවපෙන්ත විසිකිරීම.




හෙල්ල විසි කිරීමේ ඉසට්ට පුහුණුව සඳහා

අභ්‍යාස.....

- 1) වෙනිස් බෝලයක් වැනි සැහැල්ල පන්දුවක් තිසට ඉහළින් ඇතට විසි කරන්න.




2) මීටර් 3ක් හෝ 4ක් ඉදිරියෙන් හෙල්ලේ තුඩි ඇතෙන සේ
හිසට ඉහළින් පිටු පසට අදිනු ලැබූ හෙල්ල පොලොවට
වේගයෙන් දමා ගසින්න.



--මලල ක්‍රිඩා ඉසට සඳහා භාවිතා කරන
පිළිගත් ක්‍රිඩා පිටි, උපකරණවල නිශ්චිත බර
ප්‍රමාණයන් හා බලපැවැත්වෙන නිතී.....--



මලල ස්කීඩා (දාවන පරිය)



1. 110 කවුලු
2. මේ 100 ආරම්භය
3. කරග අවසානය
4. මේ 10000 ආරම්භය
(රුම් 25)
5. මේ 400 /මේ 800
6. මේ 200 ආරම්භය
7. මේ 3000 මේ 5000
ආරම්භය
8. මේ 1500 ආරම්භය
9. යූත් නුවමාරු
කලාපය
10. යූත් නුවමාරු
කලාපය
11. යූත් නුවමාරු
කලාපය

ධාවන පථයේ තීති රේඛි

- 1) සම්මත දාවන පථයක දුර මීටර් 400ක් විය යුතු ය.
- 2) සංස්ක්‍රිත සමාන්තර පැති දෙකකින් හා ඒවා යා කෙරෙන අරය සමාන අර්ධ වෘත්ත දෙකකින් සමන්විත විය යුතු ය.
- 3) දාවන ම්. තීරුවක පළල මීටර් 1.22 කි.
- 4) දාවන පථයක අවම ම්. තීරු 8ක් විය යුතු ය.
5. මීටර් 400 හා ඒ දක්වා වූ සියලු තරගවල දී ආරම්භක ප්‍රවරු හාවිත කළ යුතු වේ.
- 6) මීටර් 100×4 , 200×4 , 400×4 මිශ්‍ර සහාය තරගවල පළමු දාවකයා ආරම්භක ප්‍රවරු හාවිත කළ යුතු වේ.



- 7) මීටර් 800 ඇතුළ රේට වැඩි තරග සඳහා හිටි ආරම්භය
ගැනීම අනිවාර්ය වේ.
- 8) ධාවන පථය මත ධාවනයේ හෝ ඇවිදිමේ දිගාව
වාමාවර්තව විය යුතු ය.
- 9) තරග කරුවන් වැඩි සංඛ්‍යාවක් සිටී නම් මූලික වට
පැවැක්වීය යුතු ය.
- 10) එක් සංජ්‍ය අවසාන රේඛාවකින් සියලු තරග අවසන් වේ.




11) ධාවන පථයේ සලකුණු කර ඇති ආරම්භක තරග
රේබා වර්ග 03 කි.

- සංස්කීර්ණ ආරම්භක රේබා - මී 100, මී 110 කඩුලු
- විසිරුම් ඇරඹුම් රේබා - මී 200, මී 400, මී
800, මී 100×4 , මී 400 $\times 4$
- වකු ඇරඹුම් රේබා - මී 1500, මී 3000, මී 5000,
මී 10000

12) මී 400 තෙක් සියලු කෙටි දුර ධාවන තරග වල
තමන්ට හිමි ධාවන පථය තුළම් තරගය අවසන් කළ යුතුය.




දුර පැනීම



(දුර පැනීම ක්‍රිඩා පිටිය)




ලේස පැනීම



(ලේස පැනීම ස්ථිඛා පිටිය)




තුන්පිම්ම



(තුන් පිම්ම ක්‍රීඩා පිටිය)



യഗളിയ ദീപ്തി



(യഗളിയ ദീപ്തിമേ കവയ)




පාසල් මට්ටමේ වයස් සීමා හා විවෘත තරග සඳහා අදාළ
යැගුණියේ බර ප්‍රමාණයන්.....

වයස් සීමාව	බාලක / ජිරීම්	බාලකා / කාන්තා
• අවු: 14 න් පහළ	3.000 kg	3.000 kg
• අවු: 16 න් පහළ	4.000 kg	3.000 kg
• අවු: 18 න් පහළ	5.000 kg	3.000 kg
• අවු: 20 න් පහළ	6.000 kg	4.000 kg
• විවෘත	7.260 kg	4.000 kg



කච්ඡා විසි කිරීම.....




පාසල් මට්ටමේ වයස් සීමා හා විවෘත තරග සඳහා අදාළ
කවපෙන්තෙහි බර ප්‍රමාණ.....

වයස් සීමාව	බාලක / පිරිමි	බාලකා / කාන්තා
• අවු: 16 න් පහළ	1.000 kg	1.000 kg
• අවු: 18 න් පහළ	1.500 kg	1.000 kg
• අවු: 20 න් පහළ	1.750 kg	1.000 kg
• විවෘත	1.750 kg	1.000 kg



හෙල්ල විසි කිරීම.....



(හෙල්ල විසි කිරීමේ ත්‍රිඩා පිටිය)



සමස්ක ලංකා පාසල් මලල ක්‍රිඩා තරගයේ වයස් සීමාවන්
අනුව භාවිත කරන හෙල්ලේ බර ප්‍රමාණයන්.....

වයස් සීමාව	බාලක / ජිරි	බාලකා / කාන්තා
• අවු: 16 න් පහළ	600 kg	500 kg
• අවු: 18 න් පහළ	700 kg	500 kg
• අවු: 20 න් පහළ	800kg	600 kg
• විවෘත	800 kg	600 kg



මලළ ක්‍රිඩා නීති රේඛි.....

ක්‍රිඩා නීති රේඛි -

කිහියම් ක්‍රිඩාවක් වඩාත් සාධාරණව
පැවැත්වීම සඳහා අන්තර් ජාතික සංගම් මගින් සකස් කොට
අනුමත කළ සම්මතයන් ක්‍රිඩා නීති රේඛි වේ.

මලළ ක්‍රිඩා පොදු නීති රේඛි -

ඇදුම

තරග සඳහා සහභාගි වීමේ දී තරගකරුවන්ගේ ඇදුම පහත
සඳහන් ගුණාගවලින් යුත්ත විය යුතු ය.

- 1) පිරිසිදු විය යුතු ය.



- 2) ක්‍රීඩාවට යෝග්‍ය විය යුතු ය. විරෝධකාවන්ට කුඩා නොදෙන,
තෙක් වූ විට පවා විනිවිද නොපෙනෙන ඇඳුමක් විය යුතු ය.
- 3) විනිසුරුවන්ගේ දරුණුනයට බාධා නොවිය යුතු ය.
- 4) ඇඳුමේ උපුකාය කොටසේ ඉදිරිපස හා පසුපස එකම
වර්ණයකින් තිබිය යුතු ය.

පාවහන්

ක්‍රීඩක/ක්‍රීඩකාවන් තරගවලට සහභාගි වීමේ දී පහත සඳහන්
පරිදි පාවහන් නීතිය ක්‍රියාත්මක වේ.

1. පාවහන් නොපැලදී සහභාගි විය හැකි ය.
2. එක් පාදයක පමණක් පාවහන් පැලදිය හැකි ය.



- 3) පාද දෙකේහි ම පාවහන් පැල දිය හැකි ය.
- 4) තරගයක දී පාවහන් පැලදීමේ අරමුණු විය යුත්තේ පයට
ආරක්ෂාව, සමතුලිතබව රක ගැනීම හා පොලොව හොඳින් ගුහණය
කර ගැනීම ය. මෙම අරමුණු හැර වෙනත්
අතිරේක ආධාරයක් ලබා දෙන පාවහන් (අැතුළත දුනු හෝ ඒ
සමාන දෙයක් සවි කළපාවහන්) නොපැලදිය යුතු ය.
- 5) පාවහන්වලට උපරිම වශයෙන් ඇතුළු 11ක් සවි කර ගත
හැකිය.



තරග අංක:-

- 1) තරගකරුවෙකු තරගයේ දී උපුකයේ ඉදිරිපස හා පිටුපස පැහැදිලිව පෙනෙන සේ අංක දෙකක් පැලදිය යුතු ය.
- 2) උස පැනීම හා රිටි පැනීම ඉසවිවල දී අවශ්‍ය තම් ඉදිරිපස නො පිටුපස එක් අංකයක් පමණක් පැලදිය කැකි ය.
- 3) තරග අංකය උපරිම දිග 24 cm හා පළල 20 cm විය යුතුය.



ධාවන තරග ආරම්භය / අවසානය සඳහා බලපැවැත්වෙන නීති රේඛ.....

තරග ආරම්භයේ දී සිදු වන වැරදි

- තරගකරුවෙකු සැරසීමට හෝ වෙන් ඉරියව් සම්පූර්ණ කිරීමට අනවශ්‍ය කාලයික් ගැනීම.
- ගබ්දයකින් හෝ වෙනයම් අයුරකින් අනෙක් ක්‍රීඩකයන්ට බාධා වන ලෙස ආරම්භය ගැනීම.
- වෙශී හඩා පෙර තමා සිටින ඉරියව් වෙනස් කර ආරම්භක වලනය පටන් ගැනීම.


ඉහත වරදක් වූ විට පළමු අවස්ථාවේ දීම ක්‍රීඩකයා තරගයෙන් ඉවත් කිරීම සිදු වේ. මේ සඳහා ආරම්භක නිලධාරියා විසින් රතු කාචිපත පෙන්වනු ලැබේ.



තරග අවසාන සඳහා බලපෑවකින තීක් රේඛි

- සෙන්ටි මේටර් පහක් පලල, ධාවන දිගාවට ලම්භක වූ රේඛාවකින් අවසානය දැක්වේ. එම අවසාන රේඛාවේ පිහිටි ධාවන දිගාවට ලහ ම දාරයෙන් අවසානය සිදු වේ.
- අවසාන රේඛාවේ ධාවන දිගාවට ලෝග ම දාරය සමග සාදන සිරස් තලයට ක්‍රීඩකයින්ගේ කඳ කොටස කවන්ධය (torso) (හිස, අත්, පා හැර) යොමු වන අනුපිළිවෙළ අනුව ජයග්‍රාහකයින් තීරණය වේ.
- තරග අවසාන රේඛාවට පෙර තබන අවසාන ධාවන පියවරේදී සිරුරේ කවන්ධය කොටස තරමක් පෙරට කිරීම තීවැරදි අවසානයක හිල්පිය කුමය වේ.





(තරග අවසානය)




තරග ඇවිදීම සඳහා බලපවතින තීක් රිති

තරග ඇවිදීමේ දී පියවර තැබීමට අදාළ තීක් දෙකක් බලපැවැත්වේ.

- තරග ඇවිදීමේ දී සෑම විටක ම එක් පාදයක් පොලොව හා සම්බන්ධ ව තිබෙන පරිදි පියවර තැබිය යුතු ය. එනම් පසු පාදය පොලොවෙන් එසවීමට පෙර ඉදිරි පාදය පොලොව හා ස්පර්ශ විය යුතු ය.
- ඉදිරි පාදය පොලොව මත තබන පළමු මොහොනේ සිට සිරස් පිහිටීමට පැමිණෙන තෙක් එම පාදයේ ද්‍රූහිස් නොනැමි සංස් ව තිබිය යුතු ය.




ඉහතින් සඳහන් කළ නීති අනුගමනය නොකළ හොත් ක්ෂේචිකයන්ට පෙන්වීමට පහත දැක්වෙන සංකේත යොදා ගැනේ.



පොලොට හා සම්බන්ධතාව තැනි විම

a



දැක්වීම

b



කඩුලු මතින දිවිම ඉසවිවේ නීති රීති

- තරගකරු තරගය අවසන් වන තුරු කමාට අයක් මා. තීරුවේ කඩුල්ල මතින ධාවනය කළ යුතු ය.
- කඩුල්ල තරණය කිරීමේ දී කඩුල්ලට පිටින පාදය නොගත යුතු ය.
- තරගකරු තම අතින් හෝ පාදයෙන් හෝ හිතාමතා කඩුල්ල පෙරලීම නීති විරෝධී වේ.




සහාය දිවිමේ නීති රීති.....

- යෝගීය පහත දැක්වෙන ප්‍රමාණවලින් යුත්ත විය යුතුය.
 - ★ දිග සෙන්ටිමේටර් 28 - 30
 - ★ වට ප්‍රමාණය සෙන්ටිමේටර් 12 - 13
 - ★ බර ගර්මි 50ව අඩු තොවිය යුතුයි.
- යෝගීය භූවමාරු කළාපය තුළදී පමණක් යෝගී භූවමාරුව සිදු විය යුතු හි.
- යෝගී භූවමාරුවේ දී යෝගීය අතින් අත භූවමාරු විය යුතු හි.
(යෝගීය ලබා ගන්න ක්‍රීඩකයා වෙත යෝගීය විසි තොකළ යුතුය.)



- ය්‍රේය දෙන අවස්ථාවේ දී ය්‍රේය බිම වැටුණු නොත් ය්‍රේය ලබා දෙන ක්‍රීඩකයා විසින් ය්‍රේය අහුලා දිය යුතු ය. ලබා ගන්නා විසින් ය්‍රේය අහුලා ගැනීම නීති විරෝධී ය.
- කරගය අවසාන වන තුරු ය්‍රේය රැගෙන යා යුතු ය.
- ය්‍රේය හුවමාරුවෙන් පසු වෙනත් ක්‍රීඩකයන්ට බාධා වන ලෙස මෂ තීරුවේ අවකිරකිරීම නීති විරෝධී වේ.



(ය්‍රේ හුවමාරු කළාපය)



පැනීම් ඉසවි/විසි කිරීම් ඉසවි සඳහා පොදු නීති රේඛි.....

- 1) ඉසවිව ආරම්භ කිරීමට පෙර තරග පෙදෙස තුළ සැම තරග කරුවෙකුට ම පූහුණු වාර ලබා ගත හැකි ය.
- 2) තරගයක් ආරම්භ කිරීමෙන් පසුව ක්‍රීඩාපිටිය හෝ පතිත වන පෙදෙස පූහුණු කටයුතු සඳහා යොදා ගැනීමට අවසර තැත.
- 3) උස භා රිටි පැනීම හැර අනෙක් පිටිය ඉසවිවල දී තරගකරුවන් සංඛ්‍යාව 4ට වැනි නම් සැම තරග කරුවෙකුට ම වාර 3ක් හිමි වන අතර එහි දී වැනි ම දැක්ෂතා දික් වූ 4 දෙනාට තවත් අතිරේක වාර තුනක් හිමි වේ. (ජාත්‍යන්තර තරග හැර වෙනත් තරගවල දී තම සංචාරකයන්ගේ අභිමතය පරිදි වාර ගණන වෙනස් කළ හැකි ය.)
- 4) උස භා රිටි පැනීමක දී එක් උසක් තරණය කිරීමට අවස්ථා තුනක් හිමි වේ.



දුර පැනීමේ තීක් රිති

- දුර පැනීමේ තීක්රිතිවලට අනුව පහත දැක්වෙන අවස්ථාවල දී අසාර්ථක පැනීමක් ලෙස සැලකේ.
- නික්මීමේ දී, නික්මීමේ රේඛාවට ඉදිරි හුමිය ගේරයේ කුමන හෝ කොටසකින් ස්පර්ශ කිරීම.
- නික්මීමේ පුවරුවෙහි පිටත දෙපසින් පතුල තබා නික්මීම.
- පැනීමේ දී, නික්මීමේ රේඛාව හා පතිත වීමේ පෙදෙස අතර හුමිය ස්පර්ශ කිරීම.
- ධාවනයේ දී හෝ පැනීමේ දී හෝ කරනම් කුම හාවිත කිරීම.
- පතිත වීමේ දී, ඇති කළ ආසන්න ම සලකුණුට වඩා මෙහා පිටත හුමිය ගබිරයේ කොටසකින් ස්පර්ශ වීම.



- පතිත වීමේ දී, ඇති කළ ආසන්න ම සලකුණට වඩා මෙහා පිටත හුමිය ග්‍රීරයේ කොටසකින් ස්පර්ශ කරමින් පතිත වීමේ පෙදෙසින් පිට වීම.
- ක්‍රීඩක අංකය නිවේදනය කිරීමෙන් පසු ප්‍රයත්නය ආරම්භ කිරීමට විනාඩියකට වඩා කාලයක් ගත වීම.



උස පැනීමේ තීක් රීති

- උස පැනීමේ තීක් රීතිවලට අනුව පහත දැක්වෙන අවස්ථාවලදී අසාර්ථක පැනීමක් ලෙස සැලකේ.
 1. පැනීමක දී තරගකරුගේ ක්‍රියාවන් නිසා හරස් දැන්බ ආධාරක මත නොරදි වැටීම
 2. හරස් දැන්බ තරණය කිරීමට පෙර පතිත වීමේ ප්‍රදේශය හෝ ආධාරක කණු දෙපසින් පිහිටි හූමිය ගේරයේ කුමන හෝ කොටසකින් ස්පර්ශ කිරීම
- තීක්මේ කළ යුත්තේ තනි පාදයෙනි.



- උස පැනීමේ දී පිට පිට ම අසාර්ථක උත්සාහ තුනකින් පසු ඉවත් කෙරේ.
- කිසියම් උසක් පැනීම නොකර ඊලග උසට යාමේ අයිතිය තරගකරුවෙකුට ඇත.

එහෙත් පැනීම නොකර එම උස නැවත පැනීමට අවසර නැත.



තුන්පිමිම පැනීමේ නීති රීකි

- තුන්පිමිම පැනීම පිළිවෙළින් කුන්දුව, පියවර හා පැනීමකින් සමන්විත විය යුතු ය.
- කුන්දුවේ දී ඉපිලිම කළ පාදයෙන් පතිත විය යුතු අතර පියවරේ දී අනෙක් පාදයෙන් පතිත වී, එම පාදයෙන්ම පැනීම සඳහා නික්මීම කළ යුතුය.
- පැනීම අතරතුර නිදහස් පාදය පොලොවෙහි ස්පර්ශ විම අසාර්ථක පැනීමක් ලෙස නොසැලකේ.



යගුලිය දැමීමේ දී හා කවපෙන්තු එසි කිරීමේ දී බලපාන නීති රේඛ.....

- තරගයක් ආරම්භ කළ පසු කවය, උපකරණ පතිත වන පෙදෙස පූහුණු කටයුතු සඳහා යොදා ගැනීමට අවසර තැබුණු.
- තරගකරුවන්ගේ සියලු ම වාරවල දී හොඳ ම දක්ෂතාව අනුව ජයග්‍රාහක ස්ථාන තීරණය කරනු ලැබේ.
- කවය තුළ නිශ්චිල ඉරියවිවක සිට ප්‍රයත්තය ආරම්භ කළ යුතුය.
- ප්‍රයත්තය සිදු කිරීමේ දී දැමීමේ දී අදාළ සීමා ව තුළ සිටිය යතය.



- උපකරණ බිම ස්පර්ශවන තුරු කවය තුළ ම සිටිය යුතු ය.
- ප්‍රයත්නයෙන් පසු ක්‍රීඩකයා පිට විය යුත්තේ කවයේ පිටුපස හාගයෙනි.
- සිරුරේ කවර කොටසක් ව්‍යව ද කවයෙන් පිටත පොලොවේ හෝ යකඩ පටිටමෙහි මූදුනේ හෝ (රේඛාව පැනීම) නැවතීමේ පුවරුවෙහි මූදුනෙහි හෝ ඉන් පිටත ස්පර්ශ කිරීම අසාර්ථක ප්‍රයත්නයක් ලෙස සැලකේ.
- අත් ආවරණ පැලදීමට අවසර නැත.



හෙල්ල විසි කිරීමේදී බලපාන තීක් රිකි....

- හෙල්ල එහි මිටින් (grip - මැදින් වෙලා ඇති කොටසින්) තනි අතින් පමණක් අල්ලා ගත යුතු ය.
- උරහිසට හා අතේ උඩු කොටසට ඉහළින් විසි කළ යුතු වේ. දමා ගැසීම හෝ සම්මතයට පටහැනි කුමවලින් විසි කිරීම නොකළ යුතු ය.
- හෙල්ලේ වෙනත් කොටසක් වැදිමට පෙර එහි ලෝහමය හිසෙහි තුඩි පොලොවේ වැදිය යුතු ය.
- තරගය ආරම්භ කළ පසු ක්‍රීඩාපිටිය හා හෙල්ල පතිත වින පෙදෙස ප්‍රහුණු කටයුතු සඳහා යොදා ගැනීමට අවසර නැත.



- විසි කරන පිටියේ අදාළ කෝණය තුළ හෙල්ල පතිත විය යුතුය.
- හෙල්ල බිම පතිත වනතුරු පිටිය තුළ රදී සිටිය යුතු ය.
- අංකය නිවේදනය කිරීමෙන් පසු විනාඩියක් තුළ තම ප්‍රයත්තය ගත යුතු ය.
- හෙල්ල මූදා හැරීමට පෙර විසි කිරීමේ ක්‍රියාවලියේ කිසි ම අවස්ථාවක දී තරගකරුගේ පිටුපස විසි කිරීමේ පෙදෙසට යොමු වන පරිදි සිරුර සම්පූර්ණව කුරකීම නොකළ යුතු ය.



දක්ෂතා ලෙස දුර මතින ලබන කරගවල ජයග්‍රහකයින් කේරීමේ නිතිමය ක්‍රමවේදය.....

- 1) දක්ෂතා සැලකිල්ලට ගෙන වැඩිම දුරක් වාර්තා කර ඇති දක්ෂතා අනුපිළිවලට ජයග්‍රහනය හිමිවේ.
- 2) නොදුම දක්ෂතාවය ක්‍රිචිකයින් කිහිප දෙනෙකුට සමාන වූයේ නම් එම ක්‍රිචිකයින්ගේ දෙවන, තෙවන හා සිව්වන වශයෙන් දක්ෂතාවයන් සැලකිල්ලට ගනු ලැබේ.
- 3) දක්ෂතා සියල්ලම සලකා බැලිමෙන් පසුවද එම ස්ථාන එලසම පවතී නම් එය ප්‍රථම ස්ථාන සඳහා නොවෙනම් සම වූ ස්ථාන එලසම තබනු ලැබේ. ඊලග ස්ථානය අහෝසි ය.
- 4) ප්‍රථම ස්ථාන සඳහා දක්ෂතා සියල්ල සමාන වූ අවස්ථා වලද එම ක්‍රිචිකයින්ට නැවත වාරයක් බැහින් ලබා දී සම්බු ස්ථානය විසඳිය යුතුය.



අංදරුණ ප්‍රතිඵල ලේඛනයක අංකවතිය.....

කරග සිල්ල අංක	කරග අංක	තරග වට				දක්ෂකාවය	තරග වට			ලේපරුව දක්ෂකාවය	අමෙකර හැකිම් වට	ස්ථානය
		එන	1	2	3		4	5	6			
	A	5.10	-	6.03	6.03	6.03	7.03	7.03	7.03	7.03		1
	B	5.08	5.12	6.10	6.10	-	-	-	6.04	6.10		5
	C	5.09	5.90	-	5.90	6.03	-	-	-	6.03		6
	D	-	6.07	7.02	7.02	6.08	6.08	7.02	7.03	7.03		2
	E	6.08	-	7.03	7.03	-	-	6.02	6.08	7.03		3
	F	6.03	-	-	-	-	6.09	6.03	7.02	7.02		4

දක්ෂතා ලෙස උස මතින ලබන කරගවල ජයග්‍රහකයින් තේරීම

- 1) වැඩිම දක්ෂතාවය පෙන්වා ඇති අනුමිලිවෙල ජයග්‍රහි ස්ථාන තෝරනු ලැබේ.
- 2) එහෙත් යම් ස්ථානයක් සමඟ අවස්ථාවක එය විසඳීම සඳහා අනුගමනය කරනු ලබන්නේ ක්‍රිඩකයින් පතිනු ලබන උපරිම උසේදී අඩුම ආසාර්ක පැනීමේ වාර සලකා බලමිනි.
- 3) එහිදී විසඳීමට නොහැකි නම් පතින ලද උස දක්වාම ඇති අඩුම ආසාර්ථක පැනීම් වාර අනුව විසඳිය හැකිය.
- 4) තවදුරටත් පවතිනම් එය ප්‍රථම ස්ථානය සඳහා නොවෙනම් සමඟ ස්ථාන එලසේම තබා ජයග්‍රහකයින් එම ස්ථාන දෙනු ලැබේ. ර්ලග ස්ථානයට අහෝසි කර ස්ථාන දෙනු ලැබේ.



5) එම වූ ස්ථාන ප්‍රථම ස්ථාන සඳහා නම් එක් අවස්ථාව බැංකින් තැවත පැනීම් අවස්ථාව බැංකින් ලබා දේ. එයදී ආසාර්ථක ව්‍යෝග 2cm රුටු පැනීම 3cm වශයෙන් හරස් දැන්වී උස පහත් කරමින් එක් අවස්ථාව බැංකින් ලබා දී විසඳිය යුතුය.

සෞඛ්‍ය අභිජනනය	තරග අංකය	නම	ස්ථාන									උපරිම දක්ෂ න්‍යාචය	උපරිම දක්ෂතාවේ අසාර්ථක වාර	මුළු තරගයේ අසාර්ථක වාර	අමතර පැනීම් වාර	ව්‍යෝග
			1.80 m	1.85 m	1.90 m	1.93 m	1.96 m	1.98 m	2.00 m	2.02 m						
1	11	A	-	0	0	XO	XXO	XO	XO	XXX	2.00	1	5	XXO	1	
2	21	B	0	XO	XXO	XO	XXO	XXO	XXO	XXX	2.00	2	8		3	
3	31	C	O	O	XO	XXO	XO	-	XO	XXX	2.00	1	5	XXX	2	
4	41	D	-	X-	X-	O	XO	XXO	XXX	-	1.90	2	5		6	
5	51	E	-	-	-	XO	XXO	XXX			1.96	2	3		4	
6	61	F	XXO	O	XO	XX-	XX-	XXX			1.90	1	3		5	

(ප්‍රතිඵල සටහන් පත්‍රය)



නම	උපරිම දක්ෂතාව	උපරිම දක්ෂතාවයේ අසාර්ථක වාර	මුළු කරගයේ අසාර්ක වාර	අමතර පැනීමේ වාර	ස්ථානය
A	2.02	02	03		
B	2.00	01	04		
C	2.06	02	03		
D	2.08	01	04		
E	2.02	02	03		
F	1.98	02	04		



නම	ලිපිනම දක්ෂතාව	ලිපිනම දක්ෂතාවයේ අසාර්ථක වාර	මුළු තරගයේ අසාර්ථක වාර	අමතර පැනීමේ වාර	සේවානය
A	2.04	02	03		
B	1.98	01	04		
C	2.06	02	03		
D	2.06	01	04		
E	2.04	02	03		
F	1.96	02	04		



නම	ලිපරීම දක්ෂතාව	ලිපරීම දක්ෂතාවයේ අසාර්ථක වාර	මුළු තරගයේ අසාර්ථක වාර	අමකර පැනීමේ වාර	සේවානය
A	2.04	02	03		
B	1.98	01	04		
C	2.04	02	03		
D	1.96	01	04		
E	2.02	02	03		
F	2.02	02	04		



නම	ලුපරිම දක්ෂතාව	ලුපරිම දක්ෂතාවයේ අසාර්ථක වාර	මුළු තරගයේ වාර	අමතර පැනීමේ වාර	අමතර පැනීමේ වාර	
A	2.10	02	05	X	0	
B	2.10	02	05	X	X	
C	1.96	02	03			
D	1.98	02	02			
E	2.02	02	03			
F	2.02	02	03			

